

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට වත්කම් හා වගකීම් ප්‍රකාශනය එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, ශුද්ධ වත්කම්/ ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172 (1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උප වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පළාත් පාලන ආයතන සඳහා වූ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතියට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළකරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිත යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පළාත් පාලන ආයතන සඳහා වූ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතියට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කල ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ .

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සභාවට අයත් කැබ් රථයක් සඳහා 2024 නොවැම්බර් 28 දින රු.54,730 ක රක්ෂණවරණයක් ලබාගෙන තිබූ අතර ඒ සඳහා 2025 ජනවාරි 28 දින ගෙවීම් කර තිබූ රු.54,730 ක මුදල සමාලෝචිත වර්ෂයේ ණය හිමියන් ලෙස ගිණුම්ගත කර නොතිබුණි.	පිළිගන්නා බව.	නිවැරදිව වියදම් ගිණුම්ගත කළ යුතුය.

1.7 අනුකූල නොවීම

1.7.1 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 1980 ඔක්තෝබර් 29 දිනැති අංක 47 දරන ජාතික පාරිසරික පනත	සමාලෝචිත වර්ෂයේ ව්‍යාපාර 18 ක් වෙනුවෙන් පාරිසරික ආරක්ෂණ බලපත්‍ර ලබාගෙන නොතිබුණි.	පිළිගන්නා බව.	ජාතික පාරිසරික පනතේ විධිවිධාන පරිදි කටයුතු කළ යුතුය.
(ආ) 2016 දෙසැම්බර් 29 දිනැති අංක 30/2016 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයේ 3.1 වගන්තිය	සභාව සතු වාහන 05 ක් සම්බන්ධයෙන් ඉන්ධන දහන පරීක්ෂාව සිදු කර නොතිබුණි.	පිළිගන්නා බව.	රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයට අනුව කටයුතු කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ වියදම ඉක්ම වූ ආදායම රු.2,584,681 ක් වූ අතර, ඊට ප්‍රතිරූපීව ඉකුත් වර්ෂයේ ආදායම ඉක්ම වූ වියදම රු.9,439,884ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඉදිරිපත් කර තිබූ ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

ආදායම් ප්‍රභවය	2024				2023			
	ඇස්තමේන්තු ගත ආදායම	බිල් කළ ආදායම	රැස් කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තු ගත ආදායම	බිල් කළ ආදායම	රැස් කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
(i) වරිපනම් හා බදු	4,685,327	5,269,627	3,906,702	3,781,540	2,656,827	2,644,393	2,574,711	5,533,458
(ii) කුලී	8,173,200	8,230,450	8,089,050	1,666,093	10,142,350	6,057,105	6,346,250	1,440,660
(iii) බලපත්‍ර ගාස්තු	650,000	682,500	682,500	307,500	820,000	1,074,080	1,042,080	408,500
(iv) වෙනත් ආදායම්	4,100,000	4,684,220	3,456,871	1,672,084	17,494,300	18,446,883	14,676,128	7,939,952
	<u>17,608,527</u>	<u>18,866,797</u>	<u>16,135,123</u>	<u>7,427,217</u>	<u>31,113,477</u>	<u>28,222,461</u>	<u>24,639,169</u>	<u>15,322,570</u>

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය සම්බන්ධ නිරීක්ෂණ පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) කුලී		
(i) සමාලෝචිත වර්ෂයේ ජනවාරි 01 දිනට හිඟ කඩ කුලී රු.367,010 ක් පැවති නමුත් සමාලෝචිත වර්ෂය තුළ ලැබී ඇත්තේ රු.17,400 ක් හෙවත් සියයට 05ක මුදලක් පමණි.	පිළිගන්නා බව.	හිඟ මුදල් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

(ii) සභාව සතු යන්ත්‍ර කුලියට ලබාදීම වෙනුවෙන් පුද්ගලයන් 07 දෙනෙකුගෙන් වසර 02 ත් 03 ත් අතර කාලයක සිට රු.421,850 ක හිඟ මුදලක් ලැබිය යුතුව පැවතුණි.	හිඟ මුදල අය කර ගැනීමට නෛතික ක්‍රියාමාර්ග ගනිමින් පවතින බව.	නීතීමය කටයුතු සිදුකර අයකර ගැනීමට කටයුතු කළ යුතුය.
(iii) පෙර වර්ෂවල බදු දුන් වත්කම් 03 ක් වෙනුවෙන් අයවිය යුතු එකතුව රු.565,133 ක් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දින වන විටත් අයකරගෙන නොතිබුණි.	පිළිගන්නා බව.	හිඟ මුදල් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.
(ආ) බලපත්‍ර ගාස්තු		
(i) 2021 වර්ෂයේ සිට සමාලෝචිත වර්ෂය දක්වා කාලය වෙනුවෙන් පුද්ගලයන් 390 දෙනෙකුගෙන් අයවිය යුතු රු.307,500 ක වෙළඳ බලපත්‍ර ගාස්තු අයකරගෙන නොතිබුණි.	පිළිගන්නා බව.	හිඟ මුදල් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.
(ii) වෙළෙඳ බලපත්‍ර, ව්‍යාපාර බදු සහ කර්මාන්ත බදු වෙනුවෙන් 2024 සැප්තැම්බර් මාසයේදී සමීක්ෂණයක් සිදුකර තිබුණු නමුත් 2024 වර්ෂයට අයවිය යුතු මුළු ආදායම නිවැරදිව හඳුනාගෙන නොතිබුණි.	පිළිගන්නා බව.	සමීක්ෂණ කටයුතු නියමිත කාලය තුළ සිදුකර වාර්තා සකස් කර ආදායම නිවැරදිව හඳුනාගත යුතුය.
(ඇ) වෙනත් ආදායම්		
(i) පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගෙන් සහ අනෙකුත් බලධාරීන්ගෙන් 2024 දෙසැම්බර් 31 දිනට ලැබිය යුතුව තිබූ උසාවි දඩ රු.11,757,583 ක් හා මුද්දර ගාස්තු රු.2,862,100 ක් අයකරගෙන නොතිබුණි.	හිඟ මුදල් අය කර ගැනීමට කටයුතු කරන බව.	හිඟ මුදල් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.
(ii) ජල පාරිභෝගිකයන් 568 දෙනෙකුගෙන් අයවිය යුතු රු.1,463,912 ක් වූ හිඟ ජල ගාස්තු සහ රු.149,631 ක් වූ ජල සම්බන්ධතා ගාස්තුව සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දින වන විටත් අයකරගෙන නොතිබුණි.	හිඟ මුදල් අය කර ගැනීමට අවශ්‍ය කටයුතු කරමින් පවතින බව.	හිඟ මුදල් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 පනතින් පවරා ඇති කාර්යයන් ඉටු කිරීම

ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංමාවත් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම, ජනතාවගේ සුඛ විහරණය, පහසුව හා සුභසාධනය යන සභාව විසින් ඉටු කළයුතුව තිබුණු කර්තව්‍යයන් ඉටු කිරීම පිළිබඳව නිරීක්ෂණය වූ කරුණ පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය

සභාවේ අදහස් දැක්වීම

නිර්දේශය

ප්‍රාදේශීය සභා පනතේ 126 වගන්තිය යටතේ ප්‍රධාන කාරණා 30 ක් ඉටු කිරීම සඳහා අතුරු ව්‍යවස්ථා පැනවිය හැකිව තිබූ නමුත් 2024 දෙසැම්බර් 31 දින වනවිටත් එම කාරණා වෙනුවෙන් අතුරු ව්‍යවස්ථා පනවා නොතිබුණි.

පිළිගන්නා බව.

අතුරු ව්‍යවස්ථා පනවා ගැනීමට කටයුතු කළ යුතුය.

3.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය

සභාවේ අදහස් දැක්වීම

නිර්දේශය

සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ජලනල තොගය රු.3,452,403 ක් ලෙස දක්වා තිබුණු නමුත් තොග වටිනාකම නිවැරදි බවට සනාථ කර ගැනීම සඳහා ජල නල උපලේඛනයක් පිළියෙල කර නොතිබුණි.

ජල නල උපලේඛනයක් සකස් කර මුදලින් වටිනාකම සටහන් කිරීමට කටයුතු කරන බව.

නියමිත පරිදි ප්‍රමාණය හා වටිනාකම දක්වමින් ලේඛනයක් සකසා යාවත්කාලීනව පවත්වාගෙන යා යුතුය.

3.3 මෙහෙයුම් අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය

සභාවේ අදහස් දැක්වීම

නිර්දේශය

(i) සභාව සතුව පැරණි කඩ කාමර 20 ක් හා නව කඩකාමර 15 ක් සමඟ මුළු කඩ කාමර 35 ක් පැවති නමුත් ඉන් කඩ කාමර 18 ක්ම වසර 02 ක් වසර 07 ක් අතර කාලයක සිට වසා දමා තිබූ අතර එම කඩ කාමර කුලියට ලබාදී ආදායම් උපයා ගැනීමට කටයුතු කර නොතිබුණි.

භාවිතයට සුදුසු නොවන පහසුකම් ඉතා ම අවම මට්ටමේ පැවති කඩ කාමර 27ක් අඩුපාඩු සකස් කර ටෙන්ඩර් කර බදු දීමට අවශ්‍ය කටයුතු 2025 වර්ෂයේදී සිදු කර ඇති බව.

අලුත්වැඩියා කටයුතු නිම කර විධිමත් ටෙන්ඩර් ක්‍රියාපටිපාටිය අනුව බදු දීම සඳහා කටයුතු කළ යුතුය.

(ii) 2024 වර්ෂය සඳහා ගිවිසුම්ගත වීමකින් තොරව කඩ කාමර 03 ක් කුලියට ලබා දී තිබුණි.

පිළිගන්නා බව.

විධිමත් ටෙන්ඩර් පටිපාටියකට අනුව බදු දී ගිවිසුම්වලට එළැඹිය යුතුය.

3.4 වාහන පද්ධති කළමනාකරණය

විගණන නිරීක්ෂණය

සභාවේ අදහස් දැක්වීම

නිර්දේශය

(i) ආදායම් බලපත්‍ර ලබා නොගත් එහෙත් ධාවන තත්ත්වයේ පවතින වාහන 12 ක් සභාව විසින් භාවිතා කරමින් තිබුණි.

පිළිගන්නා බව.

ආදායම් බලපත්‍ර ලබා ගැනීමට කටයුතු කළ යුතුය.

(ii) සභාවේ ඇති වාහන 23 ක් සභාව නමින් ලියාපදිංචි කරගෙන නොතිබුණි.

නඩු කටයුත්තක් පවතින බැවින් එය අවසන් වූ පසු සභාව වෙත පවරා ගැනීමට

නීතිමය කටයුතු අවසන් වූ පසු සභාව නමින් වාහන පවරා ගැනීමට කටයුතු කළ යුතුය.

අවශ්‍ය කටයුතු සිදු කිරීමට
බලාපොරොත්තු වන බව.

- | | | |
|---|---|--|
| (iii) 2011 වර්ෂයේ සිට භාවිතයෙන් ඉවත් කර තිබූ කාර් රථය අලුත්වැඩියා කර භාවිතයට ගැනීමට හෝ අපහරණය කිරීමට කටයුතු කර නොතිබුණි. | සභාවි ආදායම් තත්ත්වය යහපත් වීමෙන් පසු අවශ්‍යතාවය පරිදි මෙම කාර් රථය අලුත්වැඩියා කිරීමට හෝ එසේ නොහැකි නම් වෙන්දේසි කිරීමට බලාපොරොත්තු වන අතර යතුරු පැදිය නඩු කටයුත්තක් වෙනුවෙන් උසාවිය භාරයට ගෙන ඇති බව. | අලුත්වැඩියා කිරීමට හෝ අපහරණය කිරීමට කටයුතු කළ යුතුය. |
| (iv) වටිනාකම රු.2,000,000 ක් වූ කාර් රථය හා ට්‍රැක්ටර් රථය වර්ෂ 02 ක පමණ කාලයක සිට ධාවනයෙන් තොරව පවතින අතර අලුත්වැඩියා කිරීමට කටයුතු කර නොතිබුණි. | ඉදිරියේදී නඩු කටයුත්ත අවසන් වූ පසු කාර් රථය අලුත්වැඩියා කිරීමට හෝ වෙන්දේසි කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු සිදු කරන අතර ට්‍රැක්ටර් රථය අලුත්වැඩියා කිරීමට බලාපොරොත්තු වන බව. | අලුත්වැඩියා කිරීමට හෝ අපහරණය කිරීමට කටයුතු කළ යුතුය. |
| (v) වටිනාකම රු.1,000,000ක් වූ සභාව සතු ට්‍රැක්ටර් රථය වර්ෂ 02 ක පමණ කාලයක සිට අලුත්වැඩියා කටයුතු සඳහා යොමු කර තිබුණි. | ඉදිරියේදී, අලුත්වැඩියාවට හෝ වෙන්දේසි කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු සිදු කරන බව. | අලුත්වැඩියා කිරීමට හෝ අපහරණය කිරීමට කටයුතු කළ යුතුය. |